

කළුරට නව ගම්මාන,යටිකල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍යාංශය

තනතුරු ඇබැරිතු

පහත දැක්වෙන තනතුරු සඳහා සුදුසුකම් සහිත ශ්‍රී ලංකා පුරවැසියන් වෙතින් අයදුම්පත් කැඳවනු ලැබේ.

තනතුර - තාක්ෂණ නිලධාරී (සිවිල්) MN3-2016)

I. සුදුසුකම් - අධ්‍යාපන සුදුසුකම්:

- I. අ.පො.ස.(සා.පෙළ) විභාගයෙන් සිංහල/දෙමළ/ඉංග්‍රීසි භාෂාව, විද්‍යාව, ගණිතය සහ තවත් එක් විෂයකට සම්මාන සාමාර්ථයන් සහිතව එකවර විෂයයන් හයකින් (06) අධ්‍යයන පොදු සහතික පත්‍ර (සාමාන්‍ය පෙළ) විභාගය සමත්ව තිබීම.
- II. අ.පො.ස.(උ.පෙළ) විභාගයේ භෞතික විද්‍යාව,රසායන විද්‍යාව,සංයුක්ත ගණිතය, තාක්ෂණය සඳහා විද්‍යාව,තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය,ඉංජිනේරු තාක්ෂණවේදය යන විෂයන් 02ක් සහිතව ගණිතය හෝ තාක්ෂණවේදය විෂය ධාරාවට අයත් විෂයන් 03 කින් අ.පො.ස.(උ.පෙළ) විෂයන් එකවර සමත් වීම. (සාමාන්‍ය ඉංග්‍රීසි හා පොදු පරීක්ෂණය හැර)

වෘත්තීය සුදුසුකම්:

- I. මොරටුව විශ්වවිද්‍යාලය හෝ අම්පාර හාඩ් ආයතනය විසින් පිරිනමනු ලබන ජාතික තාක්ෂණ ඩිප්ලෝමාව, හෝ
- II. ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු කිරීමේ අධිකාරිය විසින් පිරිනමනු ලබන ජාතික තාක්ෂණ ඩිප්ලෝමාව, හෝ
- III. අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් පිරිනමනු ලබන ජාතික උසස් ඉංජිනේරු ඩිප්ලෝමාව, හෝ
- IV. ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය විසින් පිරිනමනු ලබන තාක්ෂණික ඩිප්ලෝමාව, හෝ
- V. ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනය විසින් පවත්වනු ලබන ඉංජිනේරු විභාගයේ 1 වන කොටස සාර්ථකව සම්පූර්ණ කිරීම, හෝ
- VI. රැකියා ක්ෂේත්‍රයට අදාළව ජාතික වෘත්තීය කුසලතා (NVQ) 06 මට්ටමේ සුදුසුකම් සම්පූර්ණ කර තිබීම.
- VII. උසස් අධ්‍යාපන අමාත්‍යාංශය සහ ඉහත සඳහන් තාක්ෂණ සහතික නිකුත් කරන ආයතන වලින් විමසා අදහස් ලබා ගැනීමෙන් අනතුරුව ඉහත සඳහන් තාක්ෂණික සුදුසුකම් වලට සියලු අතින් සමාන යැයි තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව විසින් පිළිගනු ලබන වෙනත් තාක්ෂණික සුදුසුකම් ලබා තිබීම.

වයස - අවුරුදු.18-30 අතර විය යුතුය.
 වැටුප - රු.31,040-10X445-11X660-10X730-10X750-57,550/= (2020.01.01)
 (කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ 3/2016 වකුලේඛය අනුව)
 2019.01.01 දිනට මූලික වැටුප - 31,040 (රා.ප.වකුලේඛ 3/2016යේ විධිවිධාන වලට යටත් වේ.)

සේවයේ නියුක්ත කරවීමේ කොන්දේසි :-

- i. මෙම තනතුර ස්ථිර විශ්‍රාම වැටුප් සහිතය (විශ්‍රාම වැටුප් ක්‍රමය පිළිබඳ රජය විසින් ඉදිරියේදී ගනු ලබන ප්‍රතිපත්තිය තීරණයන්ට යටත් විය යුතුය.)
- ii. මෙම තනතුරු වලට පත්වීම් ලබන්නන් ආයතන සංග්‍රහයේ හා මුදල් රෙගුලාසිවලටද දෙපාර්තමේන්තු නියෝග වලටද රජය හා රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් වරින් වර නිකුත් කරනු ලබන වෙනත් කොන්දේසි හෝ රෙගුලාසි වලටද යටත් විය යුතුය.

iii. මෙම නිවේදනයේ සඳහන් නොවන යම් කරුණක් පිළිබඳව අවසාන තීරණය ගැනීමේ අයිතිය ලේකම් වරයා සතුවේ.

සියලුම ජීව දත්ත තොරතුරු පහත ආකෘතියේ දැක්වෙන පරිදි සකස් කර ග්‍රාම නිලධාරී මගින් සහතික කොට සහතික පිටපත්ද සමග ලියාපදිංචි තැපෑලෙන් ලේකම්, කඳුරට නව ගම්මාන, යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍යාංශය, අංක 45, ශාන්ත මයිකල් පාර, කොළඹ - 03, යන ලිපිනයට 2019 සැප්තැම්බර් 12 දිනට හෝ ඊට ප්‍රථම එවිය යුතුය.

දැනටමත් රාජ්‍ය සේවයේ නියුතු වූවන් තම අයදුම්පත්‍ර ආයතන ප්‍රධානීන් මගින් ඉදිරිපත් කළ යුතුය.

ඉංජි. (ආචාර්ය) පී. සුරේෂ්

ලේකම්

කඳුරට නව ගම්මාන, යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍යාංශය